



මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය

දෙවන වාර පරීක්ෂණය - 2025

11 ශ්‍රේණිය

ව්‍යාපාර ගිණුම්කරණ අධ්‍යයනය - II

නම/ විභාග අංකය:

කාලය පැය 2 යි

පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද II කොටසින් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

01) පහත සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

හෙලසිරි හා සවිස්ක විසින් පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කුඩා කර්මාන්ත හා ව්‍යවසායකත්වය පිළිබඳ පාඨමාලාවක් හදාරා සිමෙන්ති ගල් හා බිම් අතුරන ගල් (Interlock) නිපදවීමේ ව්‍යාපාරයක් 2024.01.01 දින “හෙලසව්” නමින් ආරම්භ කරන ලදී. මේ ව්‍යාපාරය සඳහා හෙලසිරි සතු රු.800 000 ක් වටිනා ඉඩම ද සවිස්ක සතු රු.700000 ක් වටිනා ලොරි රථය යෙදවූ අතර දෙදෙනාම මුදලින් රු.500 000 බැගින් ආයෝජනය කළෝය. ව්‍යාපාරික කටයුතු සඳහා එදිනම 12% වාර්ෂික පොළියකට රු.600 000ක බැංකු ණයක් ද ලබා ගත් අතර පළපුරුදු සේවකයින් දෙදෙනෙකු ද නිෂ්පාදන කටයුතු සඳහා බඳවා ගන්නා ලදී.

2024 ජනවාරි මාසය තුළ පහත ගනුදෙනු සිදුවිය.

	රු.
අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා	225 000
යන්ත්‍ර මිලදී ගැනීම සඳහා	600 000
උපකරණ හා මෙවලම් සඳහා	100 000
විදුලි ගාස්තු	12 000
සේවක වැටුප් ගෙවීම	70 000
නිෂ්පාදිත ප්‍රවාහන වියදම්	20 000
බදු හා වර්පනම් වියදම්	10 000
රක්ෂණ ගාස්තු	15 000
ජල ගාස්තු	5 000
විකුණුම් ආදායම	550 000

ප්‍රදේශයේ විශාල ඉඩම් කීපයක් කොටස්කර වෙන්දේසියේ අලෙවි කිරීම නිසා නව නිවාස ඉදිකිරීම් සිදුවීමත් සාධාරණ මිල හා ගුණාත්මක බවත් නිසා හෙලසව් නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීමි. සිමෙන්ති ගල්වල ගුණාත්මක බව ආරක්ෂා වන අයුරින් කටයුතු කරන ලෙස නිතරම හෙලසිරි සහ සවිස්ක විසින් උපදෙස් ලබා දෙන අතර නිරතුරුව නිෂ්පාදන කටයුතු සිදුවන අතරතුර අඩුපාඩු සිදුවන්නේදැයි සොයා බලමින් කටයුතු කරයි. නිෂ්පාදන කටයුතු වැඩි කිරීම සඳහා ඉදිරියේ දී නව යන්ත්‍රයක් මිලට ගැනීමට ද නව සේවකයින් දෙදෙනෙක් බඳවා ගැනීමට ද තීරණය කර ඇත.

යන්ත්‍ර 10% බැගින් වාර්ෂිකව ක්ෂය කරනු ලැබේ.

2024.01.31 දිනට අමුද්‍රව්‍ය තොග හා නිම් භාණ්ඩ ඉතිරි තොග කිසිවක් නොමැත.

- (අ) “හෙලසව්” ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද?
(ආ) මෙම ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසියක් හා අවාසියක් ලියන්න.
- (අ) මෙම ව්‍යාපාරයේ ව්‍යාපාරික අවස්ථාවක් හා ශක්තියක් ලියන්න.
(ආ) නිෂ්පාදිතවල ස්වරූපය අනුව මෙම ව්‍යාපාරය අයත් වන්නේ කිනම් ව්‍යාපාර වර්ගයට ද?

- iii. (අ) මෙම ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර පරිසර සාධකය බැගින් ලියන්න.
(ආ) ඇල්මැති පාර්ශ්වයක් ලෙස මෙම ව්‍යාපාරයේ සේවකයින් දෙදෙනාගේ දයකත්වයන් දෙකක් ලියන්න.
- iv. (අ) “හෙලසව්” ව්‍යාපාරයේ දැක්වෙන උපකාරක සේවා දෙකක් නම් කරන්න.
(ආ) කළමනාකරණයට අයත් කාර්යයන් දෙකක් සිද්ධිය ඇසුරින් ලියා දක්වන්න.
- v. 2024.01.01 දිනට මෙම ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණය අගයන් සහිතව ලියන්න.
- vi. බැංකු ණය ලබා ගැනීමට අදාළ ද්විත්ව සටහන ලියන්න.
- vii. මෙම ව්‍යාපාරය පවත්වාගෙන යන මූලික සටහන් පොත් දෙකක් ලියන්න.
- viii. මෙම ව්‍යාපාරයේ 2024.01.31 දිනට මුදල් ශේෂය ලියන්න.
- ix. මෙම ව්‍යාපාරයේ බෙදාහැරීමේ වියදමක් හා පරිපාලන වියදමක් අගයන් සහිතව ලියන්න.
- x. 2024.01.31 දිනට “හෙලසව්” ව්‍යාපාරයේ යන්ත්‍රවල ධාරණ අගය කොපමණද?

(ලකුණු 20)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය

ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.

02)

- i. (අ) ව්‍යාපාරයක් යනු කුමක්ද?
(ආ) අවශ්‍යතා හා වුවමනා අතර වෙනස්කම් දෙකක් ලියන්න. (ල 2)
- ii. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

 (අ) ව්‍යාපාර සංවිධාන අරමුණ අනුව පෞද්ගලික හා පොදු ලෙස වර්ග කෙරේ. (.....)
 (ආ) ව්‍යාපාරයේ සේවකයින්ගේ විශේෂඥ දැනුම එම ව්‍යාපාරයට අවස්ථාවකි. (.....)
 (ඉ) ව්‍යාපාරයට අයත් යන්ත්‍ර සූත්‍ර හා මෝටර් රථ ප්‍රාග්ධන නිෂ්පාදන සාධකයට (.....)
 අයත් වේ.
 (ඊ) රත්න රියදුරු පුහුණු පාසල සපයන අවශ්‍යතාවය වන්නේ ප්‍රවාහනයයි. (.....)
(ල 2)
- iii. සමනලතැන්න මහා විද්‍යාලයේ ගුරු සුභසාධක සංගමය මගින් පවත්වාගෙන යන ආපන ශාලාවට රසායාන සමාගම විසින් සපයන කිරි නිෂ්පාදන මිලදී ගැනීමට සිසුන් හා ගුරුභවතුන් වැඩි කැමැත්තක් දක්වති.

 (අ) පාසලේ ආපන ශාලාව කෙරෙහි ඇල්මැති පාර්ශ්ව දෙකක් සිද්ධිය ඇසුරෙන් ලියන්න.
 (ආ) ඉහත (අ) සඳහා ඔබ සඳහන් කළ එක් එක් පාර්ශ්වය ආපනශාලාව කෙරෙහි උනන්දුවීමට හේතුව බැගින් ලියන්න. (ල 2)
- iv. පසුගිය දිනවල සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමටත් සහල් ආනයන සීමා ලිහිල් කිරීමටත් පියවර ගන්නා ලදී.

 (අ) ඉහත සිද්ධියට අදාළ ව්‍යාපාර පරිසරය කුමක්ද?
 (ආ) රජය ව්‍යාපාරවලට නීතිරීති පැනවීමේ අරමුණු දෙකක් ලියන්න. (ල 2)

(මුළු ලකුණු 8)

03)

- i. (අ) සිල්ලර වෙළඳාම යනු කුමක්ද?
(ආ) සිල්ලර වෙළඳාම හා තොග වෙළඳාම අතර වෙනස්කම් දෙකක් ලියන්න. (ල 2)
- ii. පහත දැක්වෙන ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
- (අ) ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කළ පසු එම ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් හිමිවේ. (.....)
- (ආ) ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව වෙත්පතෙහි අණකරු ලෙස සැලකේ. (.....)
- (ඇ) විවිධ ප්‍රවාහන මාර්ගවල ධාවනය වන වන යාන වාහන ප්‍රවාහන මාධ්‍යය ලෙස හැඳින්වේ. (.....)
- (ඈ) රක්ෂණ ආවරණය ලබන පාර්ශවය රක්ෂකයා වන අතර රක්ෂණ ආවරණය ලබා දෙන පාර්ශවය රක්ෂිතයා වේ. (.....)
- (ල 2)
- iii. වන සතුන් හා පක්ෂීන්ගෙන් සිය වගාවන් ආරක්ෂා කර ගැනීමේ උපාය මාර්ග අතුළත් වාර්තාමය වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය මගින් විකාශනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අදහස් කර ඇත.
- (අ) ඉහත සිද්ධියේ සඳහන් රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන දෙක නම් කරන්න.
- (ආ) ඔබ ඉහත (අ) හි නම් කළ එක් ව්‍යාපාර සංවිධානයක වාසියක් හා අවාසියක් ලියන්න. (ල 2)
- iv. කොළඹ පිටකොටුවේ මල් ශාලාවක් පවත්වාගෙන යන මාලිකා මල් තොගයක් දුම්රියෙන් එවන ලෙස සැපයුම්කාරිය වන බණ්ඩාරවෙල පුෂ්පිකාට දුරකථනයෙන් දැනුම් දෙන ලදී. පුෂ්පිකා එය පිළිගනිමින් එදිනම රාත්‍රී දුම්රියෙන් මල්තොගය එවීමට එකඟ වූවාය.
- (අ) ඉහත සිද්ධියට අදාළ සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග දෙකක් සඳහා නිදසුන් ලියන්න.
- (ආ) දුම්රිය මාර්ග ප්‍රවාහනයේ වාසියක් හා අවාසියක් ලියන්න.
- (ල 2)
- (මුළු ලකුණු 8)

04)

- i. (අ) කාර්යක්ෂමතාව යනු කුමක්ද?
(ආ) වෙළඳපොළ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? (ල 2)
- ii. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
- (අ) මානව සම්පත් නිසි ලෙස හැසිරවීමේ ක්‍රියාවලිය සංවිධානකරණයයි. (.....)
- (ආ) ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් ප්‍රමාණය තීරණය කිරීම සැලසුම්කරණ කාර්යයකි. (.....)
- (ඇ) නිෂ්පාදකයා විසින් සෘජුවම පාරිභෝගිකයාට භාණ්ඩ බෙදා හරින අවස්ථා ඇත. (.....)
- (ඈ) අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් ව්‍යාපාරයේ අයිතිකරුවන්ව පාලනය කළ නොහැකිය. (.....)
- (ල 2)
- iii. සපත්තු නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් විසින් අනුගමනය කළ කළමනාකරණ කාර්යයන් ඇතුළත් පියවර කීපයක් පහත දැක්වේ.
- (අ) නිෂ්පාදිත සපත්තු ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය වූයේ දැයි පරීක්ෂා කිරීම.
- (ආ) සපත්තු නිෂ්පාදිත ශිල්පීන් රැකියාවට බඳවා ගැනීම.
- (ඇ) නවීන යන්ත්‍රයක් ඉතාලියෙන් ආනයනය කිරීමට තීරණය කිරීම.
- (ඈ) සපත්තු නිෂ්පාදිත සේවකයින්ට අවශ්‍ය පුහුණුව හා උපදෙස් ලබා දීම.
- ඉහත පියවරයන් කළමනාකරණ ක්‍රියාවලියේ එක් එක් කාර්යය යටතේ දක්වන්න. (ල 2)

- iv. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ පොත් අලෙවි කටයක් ලබා ගත් සිසුලක අභ්‍යාස පොත් නිෂ්පාදකයෝ ඔවුන්ගේ පොත් අලෙවිය වැඩි කිරීම සඳහා රු.3000ක් ඉක්මවන සෑම බිල්පතක් සඳහා ම 20% ක වෙළඳ වට්ටමක් ලබා දීමට ද පැන් පැන්සල් බහාලන අලංකාර මංජුසාවක් නොමිලේ ලබා දීමට ද කටයුතු කරයි.
(අ) ඉහත ව්‍යාපාරයේ ඉලක්ක වෙළඳපොළ කුමක්ද?
(ආ) අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් දෙකක් සඳහා නිදසුන බැගින් සිද්ධිය ඇසුරෙන් දක්වන්න.
(ල 2)
(මුළු ලකුණු 8)

II කොටස - ගිණුම්කරණය

ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.

05)

- i. (අ) වත්කම් යනු කුමක්ද?
(ආ) වගකීමක ලක්ෂණ දෙකක් ලියන්න. (ල 2)
- ii. (අ) පහත දැක්වෙන ගනුදෙනු වලට අදාළ ද්විත්ව සටහන් ලියන්න.
1. රු.25 000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම.
2. අයිතිකරු රු.5000ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම.
(ආ) පහත දැක්වෙන ද්විත්ව සටහනවලට අදාළ ගනුදෙනු ලියන්න.
1. බැංකු ණය ගිණුම හර රු.25 000
බැංකු ගිණුම බැර රු.25 000
2. දුන් වට්ටම් ගිණුම හර 500
මුදල් ගිණුම හර 9 500
ණයගැති ගිණුම බැර 10000 (ල 2)
- iii. තාරකාගේ ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසයේ මුල් සතිය තුළ සිදුවූ ගනුදෙනු පහත දැක්වේ.

2025.01.01 රු.50 000 ක් ප්‍රාග්ධනය යෙදවීම.
2025.01.02 රු.150 000 ක බැංකු ණයක් ගැනීම.
2025.01.04 රු.10 000ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම.
2025.01.05 රු.5 000ක බඩු තොගයක් රු.8 000කට ණයට විකිණීම.
2025.01.07 රු.2 000ක විදුලි ගාස්තු මුදලින් ගෙවීම.

අවශ්‍ය වන්නේ

ඉහත එක් එක් ගනුදෙනු තාරකාගේ ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය දැක්වීම.
(පිළිතුරු සැපයීමට පහත දැක්වෙන පරිදි ආකෘතියක් භාවිතා කරන්න. පළමු ගනුදෙනුවේ බලපෑම දී ඇත.)

දිනය	වත්කම්	=	ගිම්කම්	+	වගකීම්
01/01	+ 50 000 (මුදල්)		+ 50 0000 (ප්‍රාග්ධනය)		
01/02					
01/04					
01/05					
01/07					

(ල 4)

- iv. සචිත්තේ ව්‍යාපාරයේ 2024 මැයි මාසයේ සිදුවූ බැංකු ගනුදෙන ඇතුළත් කොට පහත දැක්වෙන බැංකු ගිණුම පිළියෙල කර ඇත.

බැංකු ගිණුම											
දිනය	ම/අ	විස්තරය	රු/පි	වට්ටම්	වටිනාකම (රු.)	දිනය	ම/අ	විස්තරය	රු/පි	වට්ටම්	වටිනාකම (රු.)
5/1		ශේෂය ඉ/ගෙ			25000	5/2	1	ණයනිමි ගිණුම (242)		500	7500
5/3	01	විකුණුම් ගිණුම (565)			10000	5/14	2	විදුලි ගිණුම (243)			2000
5/9	02	ණයගැති ගිණුම (802)			7000	5/19		ණයගැති ගිණුම (802)			7000
						5/31		ශේෂය ප/ගෙ			25500
					42000					500	42000
1/1		ශේෂය ඉ/ගෙ			25500						

අවශ්‍ය වන්නේ

ඉහත බැංකු ගිණුමේ සටහන් කළ ගනුදෙනු මොනවාද යන්න දින අනුපිළිවෙලට ලියා දැක්වීම (ල 4)
(මුළු ලකුණු 12)

06)

- i. (අ) මූලික සටහන් පොත් යනු කුමක්ද?
(ආ) මූලාශ්‍ර ලේඛණවල ප්‍රයෝජන දෙකක් ලියන්න. (ල 2)

- ii. සෞම්‍යාගේ ව්‍යාපාරයේ 2024 දෙසැම්බර් මාසයට අදාළ ණයට විකුණුම් පහත දැක්වේ.
- | දිනය | ඉන්වොයිස් අංකය | ගැනුම්කරු | ශුද්ධ වටිනාකම (රු.) |
|------------|----------------|-----------|---------------------|
| 2024.12.05 | 143 | දයාරත්න | 22500 |
| 2024.12.18 | 144 | පියරත්න | 14000 |

අවශ්‍ය වන්නේ

ඉහත තොරතුරු ඇසුරින් විකුණුම් ජ'නලය පිළියෙල කිරීම (ල 2)

- iii. කුමාරගේ ව්‍යාපාරයේ 2024.08.31 දිනට බැංකු ගිණුමේ ශේෂය රු.16 000ක් විය. නමුත් 2024 අගෝස්තු මාසය සඳහා බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශයේ ශේෂය බැංකු ගිණුමේ ශේෂය හා නොගැළපුණි. වෙනසට හේතු ලෙස පහත කරුණු අනාවරණය කර ගන්නා ලදී.

- ස්ථාවර නියෝග මත ගෙවූ ලීසිං වාරික රු.12 000
- ණයගැතියෙකු බැංකුවට එවූ ප්‍රේෂණ රු.8 000
- බැංකුව අයකරගත් බැංකු ගාස්තු රු.2 500
- තැන්පත් කළ නමුත් අගෝස්තු මාසය තුළ නිෂ්කාශනය නොවූ චෙක්පත් රු.7 000
- නිකුත් කළ නමුත් අගෝස්තු මාසය තුළ ඉදිරිපත් නොවූ චෙක්පත් රු.6 000

අවශ්‍ය වන්නේ

- (අ) 2024.08.31 දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම.
(ආ) 2024.08.31 දිනට බැංකු ගිණුමේ ප්‍රකාශය පිළියෙල කිරීම. (ල 4)

- iv. පහත දැක්වෙන්නේ ගිණුම්කරණයේ දී සිදුවූ වැරදි කීපයකි.
- A- රු.2 300 ක විකුණුම් ඉන්වොයිසියක් විකුණුම් ජ'නලයේ රු.3 200 ක් ලෙස සටහන් කර ඇත.
- B- රු.1 500ක් විදුලි ගාස්තු ගෙවීම මුදල් පොතේ පමණක් සටහන් කර ඇත.
- C- ගෙවූ දුරකථන ගාස්තු රු.2 000ක් වැරදීමකින් රක්ෂණ ගාස්තු ගිණුමේ සටහන් කර ඇත.
- D- රු.3 000ක් වූ බැංකු ණය පොළී ගිණුමේ ශේෂය, ශේෂ පිරික්සුමට උපුටා ගෙන නැත.

අවශ්‍ය වන්නේ

ඉහත සඳහන් වැරදි නිවැරදි කිරීමේ ජ'නල් සටහන් පොදු ජ'නලයක දැක්වීම. (ල 4)
(මුළු ලකුණු 12)

07)

- i. (අ) ගැලපුම් සටහන් යනු කුමක්ද?
(ආ) බොල් ණය ගැලපීමට අදාළ ජ'නල් සටහන ලියන්න. (ල 2)
- ii. සමදරාගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු සඳහා අත්පත් කරගත් යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

- යන්ත්‍රයේ ගැනුම් මිල රු.200 000
- ගෙන ඒමේ කුලී රු. 10 000
- ස්ථාපිත කිරීමේ වියදම් රු.40 000
- ප්‍රයෝජනවත් ජීව කාලය වර්ෂ 10
- යන්ත්‍රයේ සුන්බුන් වටිනාකම රු.50 000

අවශ්‍ය වන්නේ

යන්ත්‍රය සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරන්නේ නම් යන්ත්‍රයේ වාර්ෂික ක්ෂය වටිනාකම ගණනය කිරීම.

(ල 2)

- iii. පියකරුගේ වෙළඳ ව්‍යාපාරයේ 2024.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර (රු)	බැර (රු)
2024.01.01 දිනට ප්‍රාග්ධනය		200 000
2024.01.01 දිනට තොගය	12 000	
ගැනුම්	460 000	
විකුණුම්		630 000
මෝටර් රථ - පිරිවැයට	300 000	
උපකරණ - පිරිවැයට	50 000	
දුන් වට්ටම්	2 000	
ලද වට්ටම්		5 000
රක්ෂණ ගාස්තු	4 000	
ප්‍රචාරණ වියදම්	25 000	
15% බැංකු ණය		100 000
බැංකු ණය පොලී	7 000	
ණයගැතියෝ	20 000	
ණයහිමියෝ		22 000
මුදල්	28 000	
බැංකු	49 000	
	957 000	957 000

අමතර තොරතුරු

- 2024.12.31 දිනට තොගය රු.15 000 කි.
- 2024.12.31 දිනට උපචිත ප්‍රචාරණ වියදම් රු.5 000 කි.
- ණයගැතියන්ගෙන් බොල් ණය ලෙස රු.4 000 ක් කපා හැරිය යුතුය.

අවශ්‍ය වන්නේ

2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය

2024.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ල 4)

(මුළු ලකුණු 12)